

<p>0.0 – 1.0</p>	<p><b>ඔයා සිංහල?</b></p> <p>ඔව්. තමිල් තමයි බැඳලා ඉන්නේ.</p> <p><b>ආ.. හරි හරි. ඉතින් ඔයා..</b></p> <p>හොඳ කතන්දරයක් නේ..</p> <p><b>ඒක තමයි.</b></p> <p>අවුරුදු 20යි.</p> <p><b>මේ.. රෙකෝඩ් කළාට කමක් නැද්ද?</b></p> <p>කමක් නෑ මිස්.</p> <p><b>ආ රයිට්. මේ.. ඕන වෙලාවක රෙකෝඩ්න් එක නතර කරන්න. එතකොට..</b></p> <p><b>ෆොටෝ, ෆොටෝ ගන්න පුළුවන්ද?</b></p> <p>බෑ. ෆොටෝ නම් අරගන්න එපා මිස්.</p> <p><b>බෑ. හරි රයිට්. හරි. කමක් නෑ. ඉන්න ඉන්න සද්ද නොකර.</b></p> <p>සද්ද නොකර ඉන්න නේ..</p> <p><b>ඔයාට පුළුවන් නේද? නෑ ඒගොල්ලො සද්ද කරන්නේ නෑ. ඕගොල්ලො සද්ද කරන්නේ නෑ නේ? අ.. රයිට්. මේ.. ඔයාගේ නම කියන්න පුළුවන්ද? කමක් නැද්ද?</b></p> <p>කමක් නෑ මිස්. මගේ නම අත්තන විතානගේ සමන් කුමාර.</p> <p><b>සමන් කුමාර. ඉතින් ඔයා කොහොමද මෙතන්ට ආවේ?</b></p> <p>මිස් මං මෙතන්ට ආවේ මං පොඩ් කාලේ ඉඳලම හැදුණේ වැඩුණේ ඔක්කොම ආත්තම්මා ගාව. ඒ කියන්නේ අම්මගේ පැත්තෙ ඇවිල්ලා තමිල්.</p> <p><b>හ්ම්ම්..</b></p> <p>තාත්තා ඇවිල්ලා සිංහල.</p> <p><b>හ්ම්ම්..</b></p> <p>ඒ කියන්නේ ඒ කට්ටිය යාළු වෙලා තමයි,</p>
<p>1.0 – 2.0</p>	<p>ඉස්කෝලෙ යන කාලේ යාළු වෙලා තමයි මැරි කරලා තියෙන්නේ.</p> <p><b>අම්මා තාත්තා කොහේද? මෙහේද?</b></p> <p>අ.. තාත්තා නම් රත්නපුරේ. අම්මා නම් මෙහේ. අම්මා නැති වුණා පොඩ් කාලේ.</p> <p><b>අම්මා කොහේද ඉතින්?</b></p> <p>ගම ද? ගම ඇවිල්ලා දෙනියාය. තාත්තා ඇවිල්ලා කොටපොල.</p> <p><b>හ්ම්ම්. කොහොමද ඒගොල්ලන් හම්බවුණේ?</b></p> <p>ඒ කියන්නේ ඉස්කෝලේ යන කාලේ එහෙම යාළු වෙලා තමයි ගිහිල්ලා තියෙන්නේ. ඊට පස්සේ, දැන් ගොඩක් කාලෙකට පස්සේ දැන් ඒගොල්ලන්..</p>

	<p><b>ඒ කියන්නේ ඒගොල්ලන් යාළු වෙලා ප්‍රශ්නයක් වෙලා නෑ ගෙවල් වලින් බදින්න කැමති වෙලා?</b></p> <p>එහෙම කේස් එකක් නෑ මිස් මෙහේ. ඒ කට්ටියම කතා බහ කරලා ගෙදරින් කතා කරලා බැඳලා තියෙන්නේ.</p> <p><b>බැඳලා මෙහාටද ආවේ?</b></p> <p>ඒ කියන්නේ මෙහාට නෙවෙයි, තාත්තලාගේ ගෙදර.</p> <p><b>තාත්තලාගේ ගෙදර.. රත්නපුරේ?</b></p> <p>නෑ, තාත්තලාගේ ගම ඇවිල්ලා මෙහේ. දැන් ඉන්නේ රත්නපුරේ.</p> <p><b>ආහ්.. දැන් දැන් රත්නපුරේ. හරි හරි. ඉතින් එතකොට ඉන් පස්සේ ඇයි අත්තම්මලා, අත්තම්මා මෙහේද?</b></p> <p>අත්තම්මා මෙහේ නෑ. අත්තම්මා ඉන්නේ කොටපොල.</p> <p><b>ආහ්. කොටපොල. ඉතින් ඔයා හැඳුණේ වැඩුණේ මෙහේ? ඇයි?</b></p> <p>ඒ කියන්නේ මං පොඩි කාලේ ඉඳලම,</p>
<p><b>2.0 – 3.0</b></p>	<p>වූටි කාලේ ඉඳලම මාස 8 ඉඳලම හැඳලා වැඩිලා තියෙන්නේ අත්තම්මා ළඟ. ඒ කියන්නේ මට තේරෙන කාලේ වෙනකන් මං ඉඳලා තියෙන්නේ අත්තම්මා ළඟ. ඊට පස්සේ එතන ඉඳලා තමයි ඉගෙන ගෙන මේ..</p> <p><b>ඒ කියන්නේ ඉතින් ඔයා ඉස්කෝලේ ගියේ එහෙම මෙහෙද?</b></p> <p>නෑ. කොටපොල මිස්.</p> <p><b>කොටපොල. ඉතින් මෙතනට මේ මේ.. වත්තට කොහොමද ආවේ?</b></p> <p>මෙතනට ආවේ මිස්.. දැන් මේ මෙහෙමනේ. දැන් අර පුංචි අම්මා ඉන්නවානේ, එයා මගේ කොටස් - ඒ කියන්නේ අම්මගේ නංගි. ඒ මාගර්යෙන් තමයි මං මෙතනට ආවේ.</p> <p><b>ඉතින් ඒ කියන්නේ අ.. පුංචි ඒ කියන්නේ වත්තේ.. වත්තට ආවේ මොකක් හින්ද ද? මේ වැඩ කරන්නද?</b></p> <p>නෑ මිස්. වැඩ කරන්නෙයි කියලා හිතාගෙන මං මෙහෙට ආවේ නෑ.</p> <p><b>හ.. වයිස් හින්ද ද? එහෙමද?</b></p> <p>ඒක වෙන ප්‍රශ්නයක් තියෙනවා මිස්. මං ඒක කියන්න කැමති නෑ.</p> <p><b>ආහ්. ඕකේ රයිට් රයිට්. හරි. දැන් මේ කට්ටිය ඉන්න නිසා ද?</b></p> <p>නෑ.</p> <p><b>නෑ. ඔයා වෙන ප්‍රශ්නයක් කැමති නෑනේ කියන්න. හරි ප්‍රශ්නයක් නෑ. මේ ඉතින්.. ආම් එකට කොහොමද බැඳුණේ?</b></p>
<p><b>3.0 – 4.0</b></p>	<p>ඒ කියන්නේ.. දැන්.. අවුරුදු 6 කට ඉස්සෙල්ලා තමයි ආම් එකට.. දැන් අවුරුදු 28ක් වෙනවා මට.</p>

	<p><b>ඇයි ඒ ආම් එකට බැඳුණේ?</b></p> <p>යාළුවෝ හින්දා තමයි ඉතින්.</p> <p><b>යාළුවෝ බැඳුණා, ඔයක් බැඳුණා.</b></p> <p>ඔව්.</p> <p><b>කොහේද ඔයා හිටියේ?</b></p> <p>මම හිටියේ මිස් මේ..., කොළඹ.</p> <p><b>ආ හා.. එතකොට ඇයි අස් වුණේ?</b></p> <p>අස් වුණේ කියලා එහෙම එකක් නෑ ඉතින්, පොඩ්ඩක් කරදරයි නේ ඒ දවස්වල. ඒක හින්දයි.. කියන්න නම් කැමති නෑ මිස් ඒකයි.</p> <p><b>හරි හරි. අයින් වෙලා හිටියා..</b></p> <p>ඔව්.</p> <p><b>හරි... ඉතින් දැන් වයිල්ව කොහොමද හම්බුණේ ඔයාට?</b></p> <p>වයිල් කියන්නේ, දැන් මං මෙහෙට ආවේ අපේ පුංචිලගේ ගෙදරට ආපු ගමන් මේ.. මේ කට්ටියලා අයියලා එහෙම මේ මෙතන ගැජට් එකක් කරලා තියෙන්නේ.</p> <p><b>ආහ්..</b></p> <p>කැමරා, බ්ලොගරයක් කරලා තියෙන්නේ.</p> <p>ඔව්.</p> <p>අන්න ඒකේ ඇවිල්ලා වැඩ කළේ. එහෙම ඇවිල්ලා මේ කට්ටියලා අයියලා එහෙම යාළු වුණා මාත් එක්ක. එහෙම හිටපු කට්ටිය එහෙම යාළු වෙලා තමයි බැන්දේ..</p>
<p><b>4.0 – 5.0</b></p>	<p><b>දැන් ළඟදි ද බැන්දේ?</b></p> <p>ඔව් මිස්.</p> <p><b>වයිල් වැඩ කරන්නේ කොහේද?</b></p> <p>වයිල් නම් ගෙදර ඉන්නේ. වැඩ කරන්නේ නෑ.</p> <p><b>ගෙදරට වෙලා ඉන්නවා. ඒ කියන්නේ දැන් ඔයාගේ බ්ලොගරොක්කු මොනාද? ඔයා කිව්වා ඔයා මෙතනින් පිට වෙනවා කියලා. මේ වත්තෙන්.</b></p> <p>ඔව් මිස්. වැඩි කාලයක් ඉන්න බැනේ මිස්. අපිට වතු වල, මං නම් කැමති නෑ, ඒකයි.</p> <p><b>ඔව්, ඇයි කැමති නැත්තේ වතු වල ඉන්න?</b></p> <p>කැමති නැතෙයි කියන්නේ ඒ කට්ටියට මේ වෙලාවේ වහල්ලෙක් වගේනේ අපි වැඩ කරන්නේ.</p> <p>ඔව්.</p> <p>ඒ වගේ ඉන්න මම කැමති නෑ.</p>

	<p><b>හරි.</b></p> <p>ඒක හින්දා අපිටමෙයි කියලා දෙයක් තියෙන ඵපැයි මිස්. ඉස්සරහට.</p> <p><b>ඔව්.</b></p> <p>ඒක හින්දා දැන් ඉස්සරහට බබෙක් එහෙම ඉන්න කාලෙට මෙහෙම ඉන්න කොට අපිට අමාරැයි. ඒ කියන්නේ ඒ කට්ටියටම කියලා දෙයක් නැති වෙනවානේ. ඒක හින්දා.</p> <p><b>ඉතින් කොහොම දෙයක්, ඔයා ඔයාගේ සල්ලි වලින් ද?</b></p> <p>ඔව් ඔව් මිස්.</p> <p><b>ඔයා එකතු කරගත්තු සල්ලි වලින් ඔයා වෙන ගෙයක් අරගෙන යනවා? අවිස්සාවෙල්ලට?</b></p> <p>අවිස්සාවෙල්ලට කියන්නේ මේ වගේ ගමේ..</p> <p><b>ආහ්. වයිස්ගේ ගමේ.. හරි හරි.. ඉතින් එතකොට වතු වල ඉන්න.. වතු වලින් යන්න පුළුවන් එහෙම? ඒකේ ප්‍රශ්නයක් නෑ. මේ ගෙදර ඉන්නේ කොහේද එතකොට?</b></p>
<p><b>5.0 – 6.0</b></p>	<p>ඒ කියන්නේ මං දැන් වැඩ කරන්නේ මෙහේ.</p> <p><b>මේ වත්තේ?</b></p> <p>ආයතනයේ වැඩ කරන්නේ.</p> <p><b>ආහ්. රයිට්.</b></p> <p>ඒක හින්දා ඉන්න පුළුවන් මෙහේ. එතකන් ඉන්න පුළුවන්.</p> <p><b>එතකන් ඉන්න පුළුවන්. ඉතින් ඒ දැන් ඔයා වගේ තවත් තරුණ කට්ටිය ඉන්නවාද මෙහේ දාලා යන්න?</b></p> <p>ගොඩක් කට්ටිය ඉන්නවා. ඒ කියන්නේ දැන් මෙහෙන් භය භතක් විතර වගේ මෙහෙන් යන්න ඉන්නේ. ඒ කියන්නේ පිටරටවල් වලට යන්න කට්ටිය - කොල්ලො ටිකක් ඉන්නවා.</p> <p><b>හ්ම්ම්. ඉතින් එතකොට දැන් තරුණ පරපුර මේකට කැමති නෑ? ඒ කියන්නේ මේ විදිහට ඉන්න?</b></p> <p>ඉන්න කවුරු වුණත් කැමති නෑනේ මිස් නේ.</p> <p>කවුරු වුණත් එහෙම. ඔව්. ඉතින් එතකොට ඒගොල්ලො යන්ඩ් යන්ඩ් වතු වලින්, වතු වල අයිතිකාරයෝ ජීවන රටාව වෙනස් කරනවාද මෙහේ? මිනිස්සු - මොකද දැන් තේ දළ නෙලනවා කියන එක ගොඩක් අතින් කරන්න ඕන දෙයක් නේ. මැෂින් වලින් කරන්න බෑනේ. ඉතින් එතකොට මිනිස්සු අවශ්‍යයි. අවශ්‍යයි මෙතන කියාගන්න නේ? ඉතින් ඒගොල්ලො යන්ඩ් යන්තේ ඒගොල්ලන්ට මොනවාහරි..</p> <p>ඔව්, යන්නඩ් යන්නේ මිස්. දැන් මෙහෙමනේ ඉතින්. මෙහෙන් පවුලක් ගියැයි කියන්නේ ඒකේ පාඩුව තියෙන්නේ ඒ කට්ටියට.</p>
<p><b>6.0 – 7.0</b></p>	<p><b>ඔව්.</b></p>

	<p>මෙතන වැඩ කරන්න ආයතනයේ කවුරුවක්වත් නැහැනේ. ඒක හින්දා ඉතින් මොකක්හරි කරයි ඉතින් ඒ කට්ටිය - පිරිසක පඩි වැඩි කරලා එහෙම මොකක්හරි.</p> <p><b>ඕගොල්ලෝ එහෙම බලාපොරොත්තුවක් තියෙනවද යනකොට? නෑ.. එහෙම එකක් නෑ?</b></p> <p>මේ මේ.. වෙනත් කට්ටියට තියේද දන්නේ නෑ එහෙනම්. මට නම් නෑ.</p> <p><b>ඔයාට නෑ නේ.</b></p> <p>ඒ කියන්නේ මං මෙහෙත් කොහොමත් යන්න තමයි ඉන්නේ. වැඩි කාලයක් මං මෙහේ නම් ඉන්නේ නෑ.</p> <p><b>මෙහේ ඔයාට ප්‍රශ්න මොනාහරි තියෙනවද?</b></p> <p>ප්‍රශ්නෙයි කියලා එහෙම දෙයක් නෑ මිස්. ප්‍රශ්නෙයි කියලා - ප්‍රශ්න වලට පැටලිලත් නෑ, යන්නෙත් නෑ. මට ප්‍රශ්න ඇවිල්ලත් නෑ.</p> <p><b>ඉතින් දැන් ඔයා සිංහල දෙමළ මිශ්‍රනයක්. ඔයා මැරි කරලා තියෙන්නේ..</b></p> <p>තමිල්.</p> <p><b>මේ ඔයා සිංහල හැටියට ද යන්නේ?</b></p> <p>ඔව්. මගේ.. බුද්ධාගම තමයි අදහන්නේ.</p> <p><b>ඔයා බුද්ධාගම අදහන්නේ. එකකොට ඔයාගේ වයිල් හින්දු?</b></p> <p>හින්දු.</p> <p><b>ඉතින් අ.. ඒක ගැන.. ඒක වෙනසක් ද ඔයාට? නිකන් අමුතු දෙයක් ද නැත්නම් ඒක සාමාන්‍ය දෙයක් ද?</b></p>
<p><b>7.0 – 8.0</b></p>	<p>ඒ කියන්නේ වෙනසකුත් තමයි. ඒ වුණාට දැන් ඇවිල්ලා වයිග්‍රත් ඇවිල්ලා දැන් බුද්ධාගම වගේ තමයි අදහන්නේ. ඒ කියන්නේ එයා හින්දු වුණාට දැන් මගේ වාරිත්‍ර විදිහට තමයි එයත්..</p> <p><b>හ්මම්.. එකකොට ඕගොල්ලෝ බදිනකොට වාරිත්‍ර වාරිත්‍ර දෙපැත්තෙන්ම කරාද?</b></p> <p>නෑ මිස්. මගේ වාරිත්‍ර විතරයි කරේ. වෙඩින් එක නම් ලොකුවටම ගත්තා හැබැයි.</p> <p><b>ඇත්තද..</b></p> <p>ඔව්.</p> <p><b>ආහ්.. ඡෝක්.. හැබැයි ඉතින් ඇයි වයිල්ගේ වාරිත්‍රත් කරේ නැත්තේ?</b></p> <p>අ.. ඒ කට්ටියලගේ ගෙදරින්..</p> <p><b>ගෙදරින් කැමති වුන්නෑ - කැමති වුණා ඕක විතරක් කරන්න.</b></p> <p>ඔව්.</p> <p><b>නැත්නම් වයිල් කැමති නම් ඔයා ඒ විදිහටත් කරනවද?</b></p> <p>ඒ විදිහටත් කරනවා මිස්. බැනේ මිස්., ඒ කට්ටියවත් පහළට දාන්න බැනේ.</p>

	<p><b>ඔව්.</b></p> <p>ඒක හින්දා.</p> <p>ඉතින් දැන් ඔයා.. දැන් ඔයා ටැම්ලේ සිංහල දෙපැත්තෙන්ම. ඔයාගේ වයිර් ටැම්ලේ. එතකොට ඔයා මේ.. රටේ තියෙන තත්වෙ කොහොමද දකින්නේ? ඔයා, ඔයාගේ පැත්තෙන් බැලුවහම.</p> <p>මගේ පැත්තෙන් බලනකොට මිස් මේකෙන් දැන්..</p> <p>දැන් ඔයා ආම් එකේ ඉන්නකොට එහෙම කොහොමද ඒක දැක්කේ?</p> <p>ආම් එකේ ඉන්න දවස් වල නම් එහෙම නෑ ඉතින්.</p>
<p><b>8.0 – 9.0</b></p>	<p>ඒ දවස්වල පොඩ්ඩක් කරදරයි නේ මිස්.</p> <p><b>ඔව්.</b></p> <p>එහෙම එකක් නෑ ඉතින්. ජාති හේද හොයන්නේ නෑ ඉතින්.</p> <p><b>ඒ කියන්නේ? ආම් එකේ ඇතුලේ ඉන්නකොට ද?</b></p> <p>ඔව්. ඒ කියන්නේ..</p> <p><b>ජාති හේද හොයන්නේ නෑ කියන්නේ?</b></p> <p>ඒවා නම් අහන්න එපා මිස් මගෙන්. ඒවා ප්‍රශ්නයක් නේ. ඒක හින්දා.</p> <p><b>ආ.. ඒ කියන්නේ මොනාහරි කියන්න පුළුවන් විශේෂ කට්ටියක්, මොනාහරි කියන්න පුළුවන් දේවල් මොනවද තියෙන්නේ? ඒ කාලේ, කියන්න පුළුවන්..</b></p> <p>ඒ කාලේ ඉතින් මිස් අපි ඉතින් ඔය බැරියසර් වලට උදව් කරන්නයි ඔය වගේ දේවල් තමයි කරේ.</p> <p><b>ආම් එකේ ඉන්නකොට.</b></p> <p>ඔව්.</p> <p><b>ඔයා කොළඹ විතරද හිටියේ?</b></p> <p>ඔව්. කොළඹ විතරයි හිටියේ.</p> <p><b>ඉතින් ආම් එකෙන් ගියායින් පස්සේ, අ.. ඒ කියන්නේ ..</b></p> <p>ගියායින් පස්සේ මිස් මං කොළඹම සිකුරුටි කෝස් එකක් කලා. ඊට පස්සේ තමයි මේ.. මෙහේ පුංචිලාගේ ගෙදරට ඇවිල්ලා එහෙම ඉඳලා තමයි මෙයා මැරි කලේ. මේ ලහදි තමයි මම මෙහෙට ආවේ. දැන් ඇවිල්ලා මාස 3ක් විතර..</p> <p><b>ඉන්පස්සේ ඔයා යනවා දැන්?</b></p>
<p><b>9.0 – 10.0</b></p>	<p><b>ඔව්.</b></p> <p>ඔයා වගේ තරුණ කට්ටිය තව යන්න බලාපොරොත්තු වෙනවා කියලා ඔයා කීව්වනේ.. ඇයි ඒ අය යන්නේ? ඒ කියන්නේ මෙහේ ඉන්න බැරි.. ඒ කියන්නේ මොනවාහරි විශේෂ කාරණා තියෙනවද?</p>

	<p>එහෙම එකක් නෑ මිස්. හැමදාම ඉතින් මේ කට්ටියට තමා හම්බුකරන් දීලා ජීවත්වුණේ. අපිට තැනක් නැති වෙනවානේ මිස් මේවයේ ඉන්නකොට. අන්න ඒකයි. මේ කට්ටියටමෙයි කියලා දෙයක් තියෙන්න ඕන. ඒ කරලා දැන්.. හුඟාක් කට්ටිය ඉන්නවා මැරි කරලා නෑ. ඒ කට්ටියත් හිතනවානේ මැරි කරන්න ඉස්සෙල්ලා ඒ කට්ටියටත් දෙයක් හම්බුකරගන්න ඕන - ඒ කට්ටිය සතුටින් ඉන්න ඕන කියලා ඒ කට්ටිය හිතනවානේ.</p> <p><b>ඔයාගේ තාත්තා එහෙම දැන් කොහේද ඉන්නේ? රත්නපුරේ ද?</b></p> <p>ඔව්. තාත්තා රත්නපුරේ.</p> <p><b>ආ.. එහේ ඔයාගේ අයියලා මල්ලිලා ඉන්නවාද?</b></p> <p>නෑ. මට ඉන්නේ නංගිලා 4 දෙනෙක්.</p> <p><b>ඒගොල්ලෝ තාත්තා ළඟ ද? මෙහෙද?</b></p> <p>නෑ. මම ගාව ඉන්නේ. එක්කෙනයි ඉන්නේ. බාල එක්කෙනා විතරයි දැන් ඉන්නේ. අනිත් තුන්දෙනා බන්දලා දුන්නා.</p> <p><b>ආ.. එහෙමද.. ඒගොල්ලොක් වතු වලද?</b></p> <p>ඔව්.</p> <p><b>ඔක්කොමලා?</b></p> <p>නෑ. මෙහේ.. ඒ කියන්නේ බන්දලා දුන්න කට්ටිය ඔක්කොම ලොකු තැන් වලට බන්දලා දුන්නා.</p> <p><b>ආ..</b></p> <p>එක්කෙනෙක් කොළඹ බැඳලා ඉන්නේ. අනිත් එක්කෙනා රත්නපුරේ එක්කෙනෙක්. දෙතියායේ එක්කෙනෙක්.</p>
<p>10.0 – 11.0</p>	<p><b>හා.. හරි හරි... එතකොට ඔයා යනකොට මෙයක් අරං යනවද?</b></p> <p>ඔව් මිස්. මෙයා දාලා යන්න බෑනේ.</p> <p><b>දැන් මේ ප්‍රයිවට් වත්තක් නේද මේක? ප්‍රයිවට් වත්ත එකටයි අනිත් වත්ත වලටයි වෙනසක් තියෙනවද?</b></p> <p>වෙනසක් කියලා තියෙන්නේ.. ඒ කියන්නේ මිස් මෙහෙමනේ. දැන් මේකෙන් එහා පැත්තේ තියෙන්නේ ආණ්ඩුවේ වත්තක්.</p> <p>ඔව්.</p> <p>ප්‍රයිවට් වත්තකට තියෙන්නේ මේක විතරයි.</p> <p><b>ඔව්. මොකද්ද වෙනස? ඒ කියන්නේ ආණ්ඩුවේ වත්තක යුනියන් එකකට බැඳෙන්න පුළුවන්ද? මොකද්ද ඒ..</b></p> <p>ඔව්. ඒ හැම.. හැම දෙයක්ම තියෙනවා මිස්. දැන් ආණ්ඩුවේ වත්තේ ඇවිල්ලා යුනියන්, හැමදෙයක්ම තියෙනවානේ. දැන් මේවායේ ඇවිල්ලා එහෙම නෑ.</p> <p><b>හ්ම්ම්. ඒ කියන්නේ ප්‍රයිවට් වතු වලද?</b></p>

	<p>ඔව්.</p> <p><b>මෙතන ඕගොල්ලන්ට යුනියන් පවත්වන්න බෑ? තියෙනවාද?</b></p> <p>එහෙම එකක් නෑ. පවත්වන්නේ ඇහැකි ඉතින්. සමහර කට්ටිය ඒවාට යන්න කැමති නැති හින්දා ඉන්නේ.</p> <p><b>ඇයි කැමති නැත්තේ?</b></p> <p>ඒවාට ගිහිල්ලා මිස් යුනියන් එකට ගියැයි කියන්නේ ඉතින් මේවැයේ., මේවා කරගන්න අමාරුයින් ඒ කට්ටියන්ට. මෙහේ ඉදගෙන කරන්න අමාරුයින්. අන්න ඒකයි.</p> <p><b>මේ.. වෙන කෙනෙක් ඒගොල්ලන්ගේ ගෙවල් වල ඉදගෙන ඒවාට යන්න අමාරුයි.</b></p> <p>ඔව්.</p> <p><b>එතකොට එළියට දන්න... (පැහැදිලි නැත)</b></p>
<p>11.0 – 12.0</p>	<p>දැන් මේකෙම ඉඳලා නෑ. ඒ කට්ටියට ගිහිල්ලා අපේ කට්ටිය එක දැමීමට පස්සේ ඒ කට්ටිය වෙන විදියටනේ හිතන්නේ. අන්න ඒක හින්දා තමයි කේස් එක තියෙන්නේ.</p> <p><b>වෙන මොනවද ඔයාට කියන්න තියෙන්නේ? කියන්න වෙන කැමති දෙයක් තියෙනවද? ඔයා කියන්න අකමැති ගොඩක් තියෙනවානේ. ඒක හින්දා ඇහුවේ. ඔව්. ඔයාගේ ජීවිතේ..</b></p> <p>මගේ ජීවිතේ නම් ගොඩක් දේවල් අකමැති දේවල් තියෙනවා කියන්න.</p> <p>ඔයාගේ ජීවිතේට අතින් අයට ඔයාගේ අත්දැකීමෙන් අතින් අයට කිව්වමත් මේක ඒගොල්ලන්ටත් ප්‍රයෝජනයට වෙනවා කියලා කියන්න දේවල් මොනවාහරි තියෙනව නම්.. ඔයාගේ අත්දැකීම..</p> <p>කියලත් මං ගොඩක් දේවල් තියෙනවා. ඒ වුණත් ඒ කට්ටිය ඒවා ගොඩක් දුරට ගෙතියන්නේ නෑනේ මිස්. දැන් ඒකයි ප්‍රශ්න තියෙන්නේ.</p> <p><b>අපි රෙකෝඩ් කරේ නැත්නම් කියනවද? ඒකද ප්‍රශ්නේ?</b></p> <p>නෑ මිස්.</p> <p>හරි. හරි හරි. නෑ එහෙනම් එහෙනම් අපිට ඊට වඩා දෙයක් නෑනේ අහන්න නේද..</p> <p>සොරි මිස්. ළමයි ඉන්නවා නේ. ඒකයි.</p> <p>නෑ කමක් නෑ කමක් නෑ. ප්‍රශ්නයක් නෑ.</p>
<p>12.0 – 13.0</p>	<p>නෑ කැමැත්ත නම් කියන්න පුළුවන්.</p> <p>හරි එහෙනම්. වෙන කියන්න දෙයක් නෑනේ.</p> <p>අ.. වෙන නම් කියන්න දෙයක් නෑ ඉතින්. අපෙන්න..</p> <p><b>මෙතන මේ ජීවිත රටාව ගැන ඔයා දකින විදියට කියන්න පුළුවන් නම්. මෙහෙ ජීවන රටාව ගැන.</b></p> <p>මෙහෙ ජීවන රටාව ඇවිල්ලා මිස් මේක මේ දැන් මේකෙ ඉන්න පන්තිය දැනට පොඩ්ඩක් සතුටින් ඉන්නවා හැබැයි. බොරු කියන්න වැඩක් නෑ, සතුටින් ඉන්නවා.</p>



	<p><b>ඔව්.</b></p> <p>මට මීට වැඩිය සතුටින් මටමෙයි කියලා දෙයක් අරගත්තොත් තමයි.</p> <p><b>ඒකද මිනිස්සුන්ගේ තියෙන ලොකුම ප්‍රශ්නය?</b></p> <p>ප්‍රශ්න කියන්නෙ මිස් එක එක මිනිස්සුන්ට එක එක ප්‍රශ්න තියෙනවා.</p> <p><b>මොන වගේ ප්‍රශ්න ද තියෙන්නේ?</b></p> <p>මේ වෙලාවේ ඉතින් මට කියන්න තේරෙන්නේ නෑ. දැන් මට වෙන ප්‍රශ්නයක් තියෙනවා, මිස්ට වෙන ප්‍රශ්නයක් තියෙනවා.</p> <p><b>නෑ, සාමූහික ප්‍රශ්න. ඒ කියන්නේ හැමෝටම බලපාන දේවල්.</b></p> <p>හැමෝටම බලපාන දේවල් කියන්නේ මේ වන්නේ ඇවිල්ලා බලනව නම් ඔයි පඩි කේස් එක පොඩ්ඩක්..</p> <p><b>පඩි.. පඩි මදි එක..</b></p> <p>පඩි මදි එක කේස් එකක් තියෙනවා. එහෙම එහෙම එක එක ප්‍රශ්න තියෙනවා මිස්.</p> <p><b>ටොයිලට පහසුකම් එහෙම ප්‍රශ්නයක් නෑනේ?</b></p> <p>ආ ඒවා නම් ප්‍රශ්නයක් නෑ. ප්‍රශ්නයක් තියෙනවා.</p>
<p><b>13.0 – 14.0</b></p>	<p>මෙහෙ ප්‍රශ්නයකට තියෙන්නේ වතුර.</p> <p><b>වතුර එක.. වතුර ප්‍රශ්නෙ නේද.. එකකොට අනිත්.. අනිත් අර ළමයින්ගේ ඉස්කෝල ඒවා එහෙම කොහොමද තියෙන්නේ?</b></p> <p>ඉස්කෝලේ මිස්, මෙහෙ ගොඩක් ළමයි යනවා ඉස්කෝලේට. මේ මේ කට්ටියම ඉස්කෝලේ තමයි යන්නේ.</p> <p><b>මෙයා යන්නේ නෑ ඉස්කෝලේ?</b></p> <p>මෙයා යන්නේ නෑ. මෙයා මෙහේ නෑ.</p> <p><b>හරිම නරකයි.</b></p> <p>මෙයා දැන් එළියේ සමාජේට වැට්ලා වෙනස් විදියට ඉන්නේ දැන්. ඒ සාමාන්‍ය දෙනා තුන්දෙනෙක් ඉන්නවා මෙහේ ඉස්කෝලේ යන්නෙ නැතුව පොඩි ළමයි ටිකක්. ඉස්කෝලේට යනවයි කියන්නේ සිංහල ඉස්කෝලේට තමයි යන්නේ ඉතින්.</p> <p><b>ඉතින් ඔයාට.. දෙමළ සිංහල වෙනසක් නෑනේ? ආම් එකේ ඉන්නකොටත් වෙනසක් නෑනේ.</b></p> <p>එහෙම නෑ මිස්.</p> <p><b>දැනුත් නෑ?</b></p> <p>කවදක්වත් ඒ වගේ තියාගන්න මං කැමති නෑ මිස්.</p> <p><b>ඔව්. ඇත්ත. නෑ ඉතින් සමහර සමාජ බලපානවා නේ.</b></p>

	<p>ඔව්. ඒකත් ඇත්ත. එක පැත්තකින් බලනකොට ඒකත් ඒ වගේ. ඒ වුණත් මම නම් එහෙම නෑ. ඒ කියන්නේ මගේ ගාව එහෙම එකක් නෑ. ජාති හේද බලන්නේ නෑ. ඔක්කොම එක්ක එක වගේ ඉන්නවා.</p>
<p>14.0 – 15.0</p>	<p><b>හැබැයි ඔයා බැලුවෙ නැතත් වෙන මේ සමාජයේ ඒක ප්‍රශ්නයක් නම් ඔයා දිහා බලන විදිහ වෙනස් නේ. එහෙම ඔයාට කවදාවත් දැනිලා නෑ මොන (පැහැදිලි නැත)</b></p> <p>ඒ විදියට නම් දැනිලා නෑ මිස්. සමහර තැන් වලට ගියාට පස්සේ එහෙම කේස් වෙලා තියෙනවා. ගොඩක් තැන්වල. මං ඉතින් ඕවා ගණන් ගන්නේ නෑ.</p> <p><b>හරි එහෙනම් බොහොම ස්තූතියි.</b></p>